

දුරකථන:
தொலைபேசி
Telephone:

සභාපති
தலைவர்
Chairman: } (+94) 011 2556840

ලේකම්
செயலாளர்
Secretary: } (+94) 011 2556831

කාර්යාලය
காரியாலயம்
Office: } (+94) 011 2556834
011 3071324

ෆැක්ස්:
தொ.நகல்
Fax } (+94) 011 2556836
011 2556837

විද්‍යුත් තැපෑල
மின்னஞ்சல்
e-mail } fincom@slt.net.lk



මුදල් කොමිෂන් සභාව
(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154'ප' ව්‍යවස්ථාව
යටතේ පිහිටුවන ලදී.)

நீதி ஆணைக்குழு
(அரசியலமைப்பின் 154'எ
ஆம் உறுப்புரையின்கீழ் தாய்க்கப்பட்டது)

FINANCE COMMISSION
(Established under Article 154 R
of the Constitution)

48, වජිර පාර,
කොළඹ 04.

48,வஜிரா வீதி,
கொழும்பு-04,கிழங்கை.

48, Vajira Road,
Colombo 04, Sri Lanka.

මගේ අංක }
எனது இல: } FC/3/3/2014
My No }

ඔබේ අංක }
உமது இல: }
Your No }

දිනය }
திகதி: } 2014.12.31
Date }

ප්‍රධාන ලේකම්

බස්නාහිර/ මධ්‍යම/ දකුණු/ උතුරු/ නැගෙනහිර/ වයඹ/ උතුරු මැද/ ඌව/ සබරගමුව පළාත

හිතවත් ප්‍රධාන ලේකම්තුමනි/ තුමියනි,

පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන, උපමාන පාදක ප්‍රදාන හා විදේශ ව්‍යාපෘති යටතේ වාර්ෂික සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග

ඉහත ශීර්ෂය යටතේ මාගේ අංක FC/PRP/C/2011 දරන 2011.07.26 දිනැති ලිපියෙන් ඔබ වෙත යොමු කරන ලද අංක FC/PSDG&CBG/Circular/2011/1 දරන චක්‍රලේඛයට සංශෝධන වශයෙනි.

එම චක්‍රලේඛයේ අංක 6 යටතේ පළාත් විසින් සිදු කරනු ලබන ඉදි කිරීම් කටයුතුවලදී පරිපාලන වියදම් ලෙස ඇස්තමේන්තුගත මුදලින් 5%ක උපරිමයකට යටත්ව ප්‍රාග්ධන ප්‍රතිපාදනවලින් මුදලක් වෙන් කර ගත හැකි බව දක්වා තිබුණි.

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ (Department of Public Enterprises) අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර ඇති අංක PED/POL/CIR/2013-3 දරන 2013.10.02 දිනැති චක්‍රලේඛයෙන් රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ක්‍රියාවලියේදී, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිත කමිටුව, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ සහභාගිත්වයෙන් ප්‍රකාශයට පත් කර ඇති ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත (Sri Lanka Public Sector Accounting Standards) වලට අනුකූලව කටයුතු කළ යුතු බව දක්වා ඇත. ප්‍රමිත අංක 7 (SLPSAS 7) යටතේ ඡේද අංක 31 (Paragraph 31) හි f වගන්තියෙන් දැක්වෙන පරිදි දේපළ, පිරිසිඳ හා උපකරණ (Property, Plant and Equipment) වල පිරිවැය තුළට පරිපාලන හා අනෙකුත් සාමාන්‍ය පොදුකාර්ය පිරිවැය (Administration and other general overhead costs) ඇතුළත් කළ නොහැකි බව දක්වා ඇත. එම විධිවිධාන සැලකිල්ලට ගැනීමේදී ප්‍රාග්ධන වියදම් යටතේ වෙන් කරනු ලැබූ ප්‍රතිපාදනවලින් පුනරාවර්තන ස්වභාවයේ වියදම් දැරීම ගිණුම්කරණ ප්‍රමිතවලට පටහැනි ක්‍රියාවක් වනු ඇත.

මුදල් කොමිෂන් සභාවේ ඉහත චක්‍රලේඛයෙන් පරිපාලන වියදම් හඳුන්වාදෙනු ලැබුයේ ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒ තුළට අන්තර්ගත වන අත්‍යාවශ්‍ය පුනරාවර්තන වියදම් දැරීමට හැකි වන පරිදිය. එහෙත්, ඉහත ගිණුම්කරණ ප්‍රමිත අනුව එම වියදම් ගිණුම් තැබීමේදී ගැටළු මතු වන බව නිරීක්ෂණය වී ඇත. එබැවින්, 2015.01.01 දින සිට බල පැවැත්වෙන පරිදි ප්‍රාග්ධන ප්‍රතිපාදනවලින් පරිපාලන වියදම් මුදල් වෙන් කිරීම අවලංගු කරනු ලබන බව මෙයින් දන්වමි.

2015.01.01 දින සිට කිසිදු සංවර්ධන කටයුත්තක් සඳහා ප්‍රාග්ධන ප්‍රතිපාදනවලින් කිසියම් හෝ ප්‍රතිශතයක් පරිපාලන වියදම් ලෙස වෙන් කළ නොහැකි බැවින්, සංවර්ධන කටයුතු සම්බන්ධ පරිපාලන වියදම් දැරීම තවදුරටත් අවශ්‍ය වන්නේ නම්, ඒ සඳහා පුනරාවර්තන වියදම් යටතේ අදාළ වැය ශීර්ෂ ඇතුළත ප්‍රතිපාදන වෙන් කර ගැනීමට කටයුතු කරන ලෙසද, එවැනි අවස්ථාවලදී එම මුදලින් දැරිය හැකි වන්නේ පුනරාවර්තන ස්වභාවයේ වියදම් පමණක් බවද කාරුණිකව දන්වා සිටිමි.



ඩබ්.එච්.මුණසිංහ

ලේකම්

මුදල් කොමිෂන් සභාව

පිටපත්:

1. නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) - අ.ක.ස.
2. නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) - අ.ක.ස.
3. සහකාර විගණකාධිපති - අ.ක.ස.